

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

අරමුදලේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රතිපත්තිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රතිපත්ති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනය මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2019 අංක 15 දරන ශ්‍රම වාසනා අරමුදල (සංශෝධන) පනතින් සංශෝධිත 1998 අංක 12 දරන ශ්‍රම වාසනා_අරමුදල පනත			
(i) 3.3 උප වගන්තිය හා 3.4(2)(උ) උප වගන්තිය	පනතේ විධිවිධානවලට යටත්ව, මණ්ඩලයට, එහි රැස්වීම්වල කාර්ය පටිපාටිය සහ ඒ රැස්වීම්වල කටයුතු කරන ආකාරය විධිමත් කර ගැනීම සම්බන්ධව රීති සෑදීමට බලය ලබා දී තිබුණද සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් එබඳු රීති පිළියෙල කර නොතිබුණි .කම්කරු කොමසාරිස් ජනරාල්, කම්කරු විනිශ්චය සභාව, බේරුම් කරුවකු, කම්කරු උසාවිය හෝ යම් අධිකරණයක් ඉදිරියේ ඇති නඩු කටයුතු සඳහා සේවා නියුක්තියන්ට නීතිමය සහාය ලබාගැනීමට, මූල්‍යමය සහන සැලසීමට තත්කාර්ය සඳහා සාදනු ලබන රීති මගින් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන යම් මුදල් ප්‍රමාණයකට යටත් විය යුතු වුවත් ඊට අදාළ රීති පිළියෙල කර නොතිබුණි .	රීති කෙටුම්පත් සකස් කර අවසන්ව ඇති බව හා සකස් කරන ලද කෙටුම්පත අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කිරීමට නියමිත බව.	පනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 14.1 උප වගන්තිය	මණ්ඩලයේ බලතල, කාර්ය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම කෙරෙහි බලපවත්වන හෝ ඊට සම්බන්ධ හෝ අනුෂංගික කාරණා සම්බන්ධයෙන් අවශ්‍ය යැයි මණ්ඩලය සලකන රීති හෝ පනත මගින් රීති සෑදීමේදී බලය දී ඇති හෝ රීති සෑදීම	-එම-	-එම-

අවශ්‍ය යැයි සලකන කාරණා සඳහා රීති
මණ්ඩලය විසින් සාදනු ලැබිය හැකි
වුවද සමාලෝචිත වර්ෂය අවසාන වන
විටත් එබඳු රීති පිළියෙල කර අනුමත
කරගෙන නොතිබුණි.

- | | | |
|---------------------|---|---|
| (iii) 6 (ආ) වගන්තිය | සේවා නියුක්තිකයන්ගේ සේවයේ යෙදී කම්කරු දෙපාර්තමේන්තුවේ සිටි ආයතන පූර්ව දැනුම්දීමකින් තොරව සේවය අවසන් කිරීමේ අංශය වසා දමා ඇති අවස්ථාවක ඒ සේවා මගින් පූර්ව දැනුම් දීමකින් නියුක්තිකයන්ට මූල්‍ය හා වෙනත් ආධාර තොරව වසා දැමූ ආයතන හා සැපයීමට අදියර 3 ක් යටතේ රු.මිලියන එහි සේවා නියුක්තිකයන් 1.33 ක් වෙන් කර තාක්ෂණික අධ්‍යාපන පිළිබඳ තොරතුරු ලබා දෙන වැඩසටහන් 11 ක් සැලසුම් කර තිබුණද බව හා එසේ එවනු ලබන ක්‍රියාත්මක කර නොතිබුණි. | පනතේ අරමුණ ඉටුකර ගැනීමට ප්‍රමාණවත් පරිදි කටයුතු කළ යුතුය. |
| (iv) 6(ඊ) වගන්තිය | සේවා නියුක්තිකයන්ගේ සුබසාධනය සඳහා විශේෂ සේවයක් කර ඇති තැනැත්තන්ට ත්‍යාග පිරිනැමීම සිදුකළ යුතු වුවද 2024 වර්ෂයේදී මෙම අරමුණු උදෙසා කිසිදු කාර්යයක් නොතිබුණි. | <p>ශ්‍රම වාසනා අරමුදලේ 2021 සිට 2025 වර්ෂය සඳහා පස් අවුරුදු සංයුක්ත සැලැස්මට අනුව ශ්‍රම වාසනා අරමුදල වෙත ලැබෙන ආදායම හා අනෙකුත් කරුණු සැලකිල්ලට ගනිමින් එක් එක් වර්ෂයන් සඳහා ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කරනු ලබන බව සහ සෑම වසරකම සේවා නියුක්තියන්ගේ සුබසාධනය සඳහා විශිෂ්ඨ සේවයක් කර ඇති තැනැත්තන් සඳහා වූ වැඩසටහන සිදු නොවන අතර පස් අවුරුදු සැලැස්මෙහි එක් වරක් පමණක් මෙම වැඩසටහන සිදු කිරීමට සැලසුම් කර ඇති බව.</p> |

2. මූල්‍ය සමාලෝචනය
2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.18,690,106 ක උනන්දුවක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.35,157,333 ක් විය. ඒ අනුව, මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.53,847,439 ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ ආදායමට සාපේක්ෂව විශේෂ ව්‍යාපෘතිය සඳහා වැය දැරීම මෙම ප්‍රතිඵලය කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 1.2.1 ප්‍රකාරව ප්‍රසම්පාදනයේ මූලික අරමුණුවල උපරිම ආර්ථිකභාවය, ප්‍රමිතිය හා කාර්යක්ෂමතාවය ළඟා කර ගැනීම ප්‍රසම්පාදන අස්ථිත්වයේ වගකීම වුවද, සැලසුම් කිරීමකින් තොරව අවස්ථා 5 ක දී එකතු වටිනාකම රු.මිලියන 56.17 ක් වූ පාසල් බැග් සහ පොත් මිලදී ගැනීම හේතුවෙන් රජයට ලැබිය හැකි උපරිම වාසිය අත්කර ගැනීමේ හැකියාව ලඟා වී නොතිබුණි.	2024 වර්ෂයට අදාළ ප්‍රසම්පාදන සැලැස්ම 2023 ජූලි 31 වන දින අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කර ගන්නා විට මෙම වැඩසටහන පෙර හඳුනාගෙන නොතිබුණි. 2023 දෙසැම්බර් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ආර්ථික ව්‍යවසනය හේතුවෙන් දුර්දතාවය නිසා පාසල් දරුවන්ගෙන් සියයට 54 ක පමණ ප්‍රමාණයකට පාසල් උපකරණ මිලදී ගැනීමේ ආර්ථික අපහසුව නිසා සිසුන් පාසල් හැරයාමේ ප්‍රවණතාවය ඉහළ ගොස් තිබූ කාලසීමාවකදී අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ව්‍යාපෘතිය සඳහා 2024 ජනවාරි පැවති අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව සැලසුම් අනුමත කර ප්‍රතිපාදන අනුමත කර ගැනීම සහ භාණ්ඩාගාරයෙන් මුදල් වරින් වර ලැබෙන ප්‍රමාණයන් අනුව ප්‍රසම්පාදනය සිදු කරන ලද බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ආ) අරමුදලේ එක් අරමුණක් වූ අධ්‍යාපන ආධාර ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් රු.මිලියන 16.9 ක් යොදාගෙන පාසල් පොත් හා බැග් බෙදාහැරීමේ වැඩසටහන් දියත්කර තිබූ අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙනතුරු රු.මි.5 ක් වූ අරමුදලේ, ලංකා බැංකුවේ ස්ථාවර තැන්පතු මුදලින් රු.මිලියන 5 ක්ද, වර්ෂයේ පළමු කාර්තුව වෙනුවෙන් අරමුදල වෙත ලැබී තිබූ රු.මිලියන 7.2 ක්ද වූ මූල්‍යමය ප්‍රතිපාදන හා සැලසුම් පූර්ව අනුමත කරගැනීමකින් තොරව භාවිතා කර තිබුණි.	අධ්‍යාපනික ආධාර ලබා දීමේ වැඩසටහන සඳහා රු.මිලියන 3.5ක් වෙන් කර තිබූ අතර පසුව 2023 දෙසැම්බර් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ වාර්තාව අනුව කාලීන අවශ්‍යතාවය සලකා වැය ඇස්තමේන්තුව රු.මිලියන 3.5 සිට රු.මිලියන 16.9 දක්වා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව වැය විෂයන් අතර මාරු කර මෙම වැඩසටහන අධ්‍යාපන ආධාර වැඩසටහන යටතේ ආරම්භ කරන ලද බව. ඒ අනුව අයවැය ලේඛණය තුළ අරමුදලේ පළමුවන අරමුණ ඉටු කිරීම වෙනුවෙන් රු.මිලියන 19.7 ප්‍රතිපාදන සලසා ගෙන තිබුණි. මෙම ප්‍රතිපාදන සීමාව යටතේ පාසල් උපකරණ කට්ටල 6500 ක් සඳහා අවශ්‍ය ප්‍රසම්පාදනය සිදු කර ඇති බව. ඒ සඳහා අරමුදලේ පළමු කාර්තුව වෙනුවෙන් අධ්‍යාපන ආධාර සඳහා ලබා දුන් රු.මිලියන 7.2 ක මුදල සහ කල්පිරුණු පසු ස්ථාවර තැන්පතු රු.මිලියන 5 ක මුදලද යොදා ගත් අතර එම මුදල් ඒ සඳහා යොදා ගැනීමට අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලද බව. 2024 පෙබරවාරි 26 වන දින මේ සඳහා රු.මිලියන 50 ක මුදලක් ශ්‍රම වාසනා අරමුදල	සැලසුම් හා ප්‍රතිපාදන අනුමත කරවාගෙන අදාළ කාර්යයන් ක්‍රියාත්මක කළ යුතුය.

වෙන නිදහස් කර තිබූ අතර පසුව ස්ථාවර තැන්පතු මුදල් රු.මිලියන 5 නැවත ආයෝජනය සිදු කරන ලද බව.

- | | | |
|---|--|---|
| <p>(ඇ) පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතිය සඳහා බෙදාහරින ලද උපකරණවල පිරිවැය තුළ ඊට සහභාගි වූ නිලධාරීන්ගේ ආහාර, නවාතැන්, ඉන්ධන, අතිරේක කාර්යමණ්ඩල පිරිවැය හා නිවාඩුදින වැටුප් යනාදී අමතර පිරිවැය රු.මිලියන 10.86 ක් දරා තිබුණි. ඒ අනුව අඩු පිරිවැයකින් භාණ්ඩ බෙදාහැරීම කෙරෙහි අවධානය යොමුකර නොතිබීම හේතුවෙන් ඒ සඳහා මුළු පිරිවැයෙන් පරිපාලන වියදම් සඳහා සියයට 20 ක් පමණ දැරීමට සිදුව තිබුණි.</p> | <p>මෙම වැඩසටහන පැවැත්වීම වෙනුවෙන් දැරිය යුතු අත්‍යවශ්‍ය වියදම් පමණක් දරා ඇති අතර ඉන් සියයට 75 ක් පමණ දරා ඇත්තේ වැඩසටහනෙහි මූලික වියදම් (ප්‍රතිලාභීන්ගේ ආහාර පාන, ප්‍රවාහන වියදම්, උපකරණ කට්ටල ප්‍රවාහන වියදම් හා ප්‍රසම්පාදන වියදම්) සඳහා වන අතර වියදම් අමතරව දරා ඇති වියදමක් නොවනු ඇති බව හා මුළු වියදමින් සියයට 25 ක් පමණ දරා ඇත්තේ මෙම වැඩසටහන සහිත අන්තර්ගත නිවාඩු දින වල යොදා ගැනීම නිසා අතිකාල දීමනා ,නිවාඩු දින දීමනා ලබා දීමටත් වැඩසටහන් දුර බැහැර පැවැත්වීම නිසා නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබා දීමත් සහ ශ්‍රම වාසනා අරමුදලේ අඩු කාර්ය මණ්ඩලයක් සිටි බැවින් සහාය නිලධාරීන් හා පුහුණුවන සේවක පිරිස් යොදා ගැනීම සඳහාත් වන බව.</p> | <p>උපරිම ප්‍රතිලාභයක් මහජනතාවට ලැබෙන පරිදි අරමුණට අදාළ කාර්යයන් කිරීමට කටයුතු කළ යුතුය.</p> |
|---|--|---|

3.2 මෙහෙයුම් අකායර්ක්ෂමතා

- | විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>(අ) පාසල් බැග් , පොත් ලබාගැනීම හා ඇසුරුම් කිරීම, වරින්වර දිවයින පුරා බෙදාහැරීම 2024 පෙබරවාරි සිට ක්‍රියාත්මකව පැවති අතර ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් නොමැතිවීම නිසා නිසි අභ්‍යන්තර පාලනයක් හා අධීක්ෂණයක් නිරීක්ෂණය නොවූ අතර, ආයතනය විසින් කරන ලද පාසල් උපකරණ ඇණවුම් කට්ටල හා දිස්ත්‍රික්ක සඳහා ලැබී තිබූ ඇණවුම් කට්ටල අතර වෙනස්කම් නිරීක්ෂණය විය.</p> | <p>ශ්‍රම වාසනා අරමුදල එක් එක් දිස්ත්‍රික්ක වෙනුවෙන් අවශ්‍ය වූ පාසැල් බැග් සහ පොත් ප්‍රමාණයන් ඇණවුම් කළ අතර කලින් පාසල් බැග් බෙදා දුන් දිස්ත්‍රික්ක වලින් ඉතිරිව තිබූ පාසැල් බැග් යම් ප්‍රමාණයක් ඊළඟ දිස්ත්‍රික්ක සඳහා යොදා ගැනීම නිසා ඇණවුම් කිරීමේදී සමහර දිස්ත්‍රික්ක සඳහා අඩුවෙන් ඇණවුම් කිරීමට සිදු වූ බව.</p> | <p>භාණ්ඩ නිවැරදිව ඇණවුම් කිරීම හා භාර ගැනීම කළ යුතුය.</p> |
| <p>(ආ) ව්‍යසන අවස්ථාවලදී සේවා නියුක්තිකයන්ට හෝ ඔවුන්ගේ යැපෙන්නන්ට මූල්‍යමය හා වෙනත් ප්‍රතිලාභ සැපයීම සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනට හා ආපදා සහන වැඩසටහනට රු.මිලියන 8 ක් වෙන් කර තිබුණද, සැලසුම් කර තිබූ ශිෂ්‍යත්ව 100 න් ලබාදීම් 9 ක් පමණක් වී තිබූ අතර මේ සඳහා රු.මිලියන 0.47 ක් පමණක් වැය කර තිබුණි. ඒ අනුව අදාළ අරමුණු ඉටු වී නොතිබුණි.</p> | <p>2024 වර්ෂයේ අගෝස්තු පවත්වනු ලැබූ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද ශිෂ්‍යත්වලාභීන් 09 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ලබා දෙන ලදී.ඉන් පසු ප්‍රතිලාභ කමිටුව විසින් අනුමත කරන ලද ශිෂ්‍යත්වලාභීන් සඳහා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් නොතිබුණ හෙයින් අනුමත කර ගත නොහැකි වූ අතර 2025 ජනවාරි පැවති අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ඇතිව ශිෂ්‍යත්වලාභීන් 23 දෙනෙකු සඳහා ප්‍රතිලාභ ගෙවා අවසන් කොට ඇති බව.</p> | <p>සැලසුම් කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය.</p> |

ග්‍රම වාසනා අරමුදල වෙත ආපදා සහන වැඩසටහන් පිළිබඳව වාර්තා නොවීමත් විශේෂයෙන් රට තුළ මැතිවරණ කාලසීමා දෙකක් ක්‍රියාත්මක වීමත් හේතුවෙන් 2024 වර්ෂය තුළ මෙම වැඩසටහන සිදු කිරීමට නොහැකි වූ බව.

(ඇ) 2024 වර්ෂයේ ජූලි දක්වා විශේෂ වැඩසටහන් සඳහා දැඩි අවධානයක් යොමුකිරීම සහ ක්‍රියාකාරී සැලැස්මෙහි සංශෝධනයන් හේතුවෙන් රු.මිලියන 6.83 ක් සහිතව සැලසුම්කර තිබූ වැඩසටහන් 9 ක් ඉටුකර නොතිබුණි. දැනුවත් කිරීමේ වැඩසටහන්, මරණීය අනතුරු ශිෂ්‍යත්ව වැඩසටහන, නීති ආධාර හා වෛද්‍ය ආධාර වැඩසටහන් සඳහා වෙන්කළ රු.මිලියන 28.15 ක මුදලින් අදාළ කාර්යසාධන මට්ටමට ලඟා වීම සියයට 13 -40 මට්ටමක පැවතුනි.

ග්‍රම වාසනා අරමුදල වෙත ආපදා සහන වැඩසටහන් පිළිබඳව වාර්තා නොවීමත් විශේෂයෙන් රට තුළ මැතිවරණ කාලසීමා දෙකක් ක්‍රියාත්මක වීම හේතුවෙන් 2024 වර්ෂය තුළ මෙම වැඩසටහන සිදුකිරීමට නොහැකි වූ බව හා වැඩසටහන් ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර නොමැති බව.

-එම-

(ඈ) සේවා නියුක්තිකයන්ගේ හා ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 වර්ෂයේදී සංශෝධිත ක්‍රියාකාරී සැලැස්මෙහි විශේෂ වැඩසටහන් 25 හැර ඉතිරි නීති ආධාර වැඩසටහන් 50 ක් හා නීති සහය සැපයීමේ වැඩසටහන් 20 සඳහා වෙන්කළ වැඩසටහන් රු.මිලියන 1.85 ක මුදලින් රු.මිලියන 0.39 ක් වැයකර නීති ආධාර වැඩසටහන් 6 ක් සහ නීති සහය වැඩසටහන් 3 ක් පමණක් පවත්වා තිබුණි.

නීති ආධාර වැඩසටහන් 6 ක් සහ නීති සහය ලබාදීමේ වැඩසටහන් 3 ක් සිදුකර ඇති බව.

සැලසුම් කරන ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.

(ඉ) හදිසි අවස්ථාවකදී සේවා නියුක්තිකයන්ට වෛද්‍ය හා වෙනත් පහසුකම් සැපයීම සිදුකිරීම සඳහා 2024 වර්ෂයේදී රු.මිලියන 1.45 ක් වෙන්කර තිබුණද කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කර නොතිබුණි.

වෛද්‍ය ආධාර හා වෙනත් පහසුකම් සලසාදීම සඳහා ප්‍රතිලාභීන් 2024 වර්ෂයේදී හඳුනාගන්නා ලද නමුත් 2024 අගෝස්තු මාසයෙන් පසුව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් නොතිබුණු හෙයින් අනුමත කරගත නොහැකි වූ බව.

-එම-